රො වැලිබල් ෆිනදන්ස් 2020 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මුලුද පුකාශන							
ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් පුකාශනය	2020	2019	අවසන වූ වර්ම වර්ධනය	මුලූ තත්වය පිළිබඳ පුකාශනය	2020	2019	වර්ධනය
මාර්තු 31 වන දිනෙන් අවසන් වු වර්ෂය සඳහා	(óz.)	(රු.)	%	මාර්තු 31 වන දිනට	(රු.)	(රු.)	%
දළ ආදායම පොලී ආදායම	9,695,306,097 8,912,195,796	8,724,530,342 7,888,022,365		වත්කම් මුදල් සහ මුදල් සමාන ද ෑ	2,046,506,255	1,507,932,892	35.7
පොළී වියදම ශුද්ධ පොළී ආදායම	(4,854,515,785) 4,057,680,011	(4,524,628,517) 3,363,393,848		බැංකු සමග ඇති තැන්පතු වෙනත් මූලූූූ ආයතන සමග ඇති තැන්පතු	1,997,687,475 571,210,687	1,843,401,599 512,957,254	8.4 11.4
ගාස්තු සහ කොමිස් ආදායම ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	350,337,255 350,337,255	361,072,091 361,072,091	(3.0)	නැවත විකිණීමේ පදනම මත මිලට ගත් සුරැකුම්පත් සාධාරණ අගය ලාභ හෝ අලාභ හරහා මනින ලද	2,079,841,356	230,130,165	803.8
ශුද්ධ වෙළඳ ලාභය/(අලාභය)	(384,462)	(352,486)) 9.1	මුලූන වත්කම් මූලූන වත්කම් මූලූන වත්කම් කමකුෂය කළ පිරිවැයට - ණය හා	1,084,454,685	812,320,782	33.5
මුලෳ ආයෝජන වලින් ලද ශුද්ධ ලාභය/ (අලාභය) වෙනත් මෙහෙයුම් ආදායම	63,839,013 369,318,495	1,128,745 474,659,627	,	ලැබිය යුතු ගිණුම්	27,625,556,987	24,332,295,963	13.5
මුළු මෙහෙයුම් ආදායම ණය හා වෙනත් අලාභ සදහා හානිකරණ පිරිවැය	4,840,790,312 (487,815,203)	4,199,901,825 (195,100,737)		මුලූ වත්කම් කුමකෂය කළ පිරිවැයට - කල්බදු මුලූ වත්කම් කුමකෂය කළ පිරිවැයට - කුළී සින්නක්කර	13,488,736,177 5,260,290	14,582,906,026 42,010,880	(7.5) (87.5)
ශුද්ධ මෙහෙයුම් ආදායම වියදුම්	4,352,975,109	4,004,801,088	,	සාධාරණ අගය විස්තීර්ණ ආදායම හරහා වන ලද මුලෘ වත්කම්	203,800	203,800	-
කාර්ය මණ්ඩල වියදම්	(1,053,241,776)	(906,841,898)	·	මුලප වත්කම් කුමකෂය කළ පිරිවැයට – ණය හා වෙනත් මුලප උපකරණ	97,954,958	1,785,716,058	(94.5)
ක්ෂය සහ කුමකෂය වෙනත් වියදම්	(112,714,413) (745,122,212)	(93,251,698) (719,089,378)) 3.6	මුලප වත්කම් කුමකෂය කළ පිරිවැයට - වෙනත් මුලප වත්කම් දේපළ පිරියත හා උපකරණ	16,617,983 1,762,546,954	15,963,213 1,719,587,171	4.1 2.5
මුලෘ සේවා මත බදු පෙර මෙහෙයුම ලාභය මුලෘ සේවා මත බදු	2,441,896,708 (579,795,359)	2,285,618,114 (536,979,738)		කල්බදු වත්කම් භාවිතා කිරීමේ හිමිකම අස්පෘශය වත්කම්	369,692,861 17,663,649	- 19.647.533	100.0 (10.1)
ආදායම් බදු පෙර ලාභය ආදායම් බදු	1,862,101,349 (608,691,237)	1,748,638,376 (619,909,904)		විලම්හිත බදු වත්කම් අනෙකුත් වත්කම්	73,779,797 186,135,314	73,028,603 181,423,647	1.0 2.6
වර්ෂය සඳහා ලාභය	1,253,410,112	1,128,728,472		මුළු වන්කම්	51,423,849,228	47,659,525,585	7.9
ලාභය මත කොටසක ඉපයුම සාමානන කොටසක මුලික ඉපයුම	21.29	20.37		වගකීම් බැංකු සඳහා ගෙවිය යුතු පැමැද් දෙන බැංස	12,950,796,738	14,063,290,073	(7.9)
සාමානය කොටසක තනුක ඉපයුම	21.29	20.37		කලින් ලද වරික මුලූ වගකීම් කුමකුෂය කළ පිරිවැයට - ගණුදෙනුකරුවන්ට	266,875,302	324,196,627	(17.7)
ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් පුකාශනය මාර්තු 31 වන දිනෙන් අවසන් වු වර්ෂය සඳහා	2020 (රු.)	2019 (රු.)	වර්ධනය %	ගෙවිය යුතු තැන්පතු වාණිජ පතිකා ජාස ජිමිකාරීනේ සපිපිටාසිකම් බංබ සබන් බංකාදීන ජාස	29,243,912,898 51,528,702	25,436,257,664	15.0 100.0
වර්ෂය සඳහා ලාභය	1,253,410,112	1,128,728,472	· 11.0	ණය හිමියන්ගේ අයිතිවාසිකම් වලට යටත් වු කාලීන ණය කල්බදු ණය හිමියන් පාට්රී මාය බල ජීම්	402,518,972	1,031,100,274	(100.0) 100.0
වෙනත් විස්තීරණ ආදායම්, බදු පසු	2,200,720,112	_,0,120,412	21.0	පුවර්ථන බදු වගකීම් විලම්හිත බදු වගකීම් පහතත් බස ඒම්	223,998,022 260,945,390	509,696,461 343,733,661	(56.1) (24.1)
ආදායම් පුකාශනයට කිසි විටෙකත් වර්ග කල නොහැකි අයිතම විශුාම පුතිලාභ සැලසුම නැවත වර්ග කිරීමේ ලාභ/(අලාභ)	(15,747,404)	2,581,001		අනෙකුත් වගකීම් විශුාම පුතිලාභ සැලසුම	1,442,619,116 102,642,242	411,165,825 69,131,811	250.9 48.5
ආයුඝණකීය ලාභ/(අලාභ) වෙනුවෙන් විලම්හිත බදු විශුාම පුනිලාභ සැලසුම මත ශුද්ධ ආයුඝණකීය ලාභ/(අලාභ)	4,409,273 (11,338,131)	(722,681) 1,858,320		මුළු වගකීම් ස්කන්ධය	44,945,837,382	42,188,572,396	6.5
ඉඩම් සහ ගොඩනැගිලි පුතකගණනය ඉඩම් සහ ගොඩනැගිලි පුතකගණනය	-	176,592,194	(100.0)	පුකාශිත පුාග්ධනය වනවස්ථාපිත සංචිත අරමුදල	1,325,918,000 1,208,563,889	1,325,918,000 957,881,867	26.2
ඉඩම් සහ ගොඩනැගැල පුරාධාගමානයය පෙනුපෙන, පල්පත්රා සපු ඉඩම් සහ ගොඩනැගිලි පුතකගණනනයේ, ශුද්ධ වෙනස් වීම ආදායම් පුකාශනයට නැවත වර්ග කල හැකි හෝ ඇතැම් විට නැවත	-	127,146,380		වෙනත් සංචිත රඳවාගත් ඉපයුම්	134,646,380 3,808,883,577	134,646,380 3,052,506,942	24.8
වර්ග විය හැකි අයිතම				මුළු ස්කන්ධය මුළු ස්කන්ධය හා වගකීම්	6,478,011,846 51,423,849,228	5,470,953,189 47,659,525,585	18.4 7.9
සාධාරණ අගය වෙනස් වීමේ ලාභ/(අලාභ), බදු පසු විකිණීමෙන් ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් පුකාශනයට	-			ශුද්ධ වත්කම් මත කොටසක අනය (රු.)	110.05	92.94	18.4
උපලබ්ධි කළ සාධාරණ වෙනස් වීමේ ලාභ අලෙවිය සදහා ඇති මුලස වත්කම් නැවත ගණනය කල පසු ශුද්ධ ලාභ/(අලාහ)	-			සහතික කිරීම මෙම මූලූ පුකාශන 2007 අංක 07 දරන සමාගම් පනතේ	විධාන වලට අනුකුලව) සකසා ඇත.	
වර්ෂය සඳහා අනෙකුත් මුළු විස්තීරණ ආදායම්, බදු පසු වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	(11,338,131) 1,242,071,981	129,004,700 1,257,733,172	<u>, , , , , , , , , , , , , , , , , , , </u>	අත්සන් කළේ		·	
		1,231,133,112	(1.2)	තේ. ඩි. මේනක සමීර ජෙසෂ්ඨ නියෝජස සාමානහාධිකාරී මූලස හා පරිපාලන			
ස්කන්ධය වෙනස් වම පිළිබඳ පුකාශිත සංචිත පතාශනය අරමුදල	පුත හාගණාන පොදු සංචිතය සංචිතය	රඳවාගත් ඉපයීම්	මුළු ස්කන්ධය	මෙම මූලූප පුකාශන සකස්කිරීම හා ඉදිරිපත් කිරීමේ වගකීම අධ්පක්ෂක මණ්ඩලය සතුය.			
	(óz.) (óz.)	(dz.)	(óz.)	අධානකෂක මණ්ඩලය වෙනුවෙන් අනුමත කර අත්සන් තබන ලද්දේ			
2018 අපේල් 01 දිනට ශේෂය 287,153,000 732,136,173 SLFRS 9 මූලික අදාල කිරීම මත ගැලපීම, බදු පසු		(124,873,602)	3,301,109,888 (124,873,602)	අත්සන් කළේ අත්සන් කළේ			
2018 අපේල් 01 දිනව පුතිපුකාශිත ශේෂය 287,153,000 732,136,173 වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	- 7,500,000	, , , , -	3,176,236,286	ධම්මික පෙරේරා එස්.බී. රන්ගමුව විධායක අධනසමක කළමනාකාර අර			
වර්ෂය සඳහා ලාභය අනෙකුත් විස්තීරණ ආදායම්, බදු පසු		1,128,728,472	1,128,728,472	2020 ජූනි 02 කොළඹ			
අලෙවිය සඳහා ඇති මුලූ වත්කම් නැවත ගණනය කල පසු ශුද්ධ ලාභ/(අලාභ)		-	-				
විශාම පුතිලාන සැලසුම මත ශුද්ධ ආයුඝණකීය ලාභ/ (අලාභ)		1,858,320	1,858,320				
ඉඩම් සහ ගොඩනැගිලි පුතකාගණනනයේ, ශුද්ධ වෙනස් වීම	127.146.380 -	_,,	127.146.380	KPMG			
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	127,146,380 -	1,130,586,792	1,257,733,172	KPMG (Chartered Accountants) 32A, Sir Mohamed Macan Mark	Tel Fax ar Mawatha,	: +94 - 11 542 6426 : +94 - 11 244 5872 +94 - 11 244 6058	
සමාගමේ අයිතිකරුවන් සමග ගණුදෙනු දායකන්වයන් සහ බෙදා හැරීම්				P. O. Box 186, Colombo 00300, Sri Lanka.	Intern	et : www.kpmg.com/lk	
සාමානෘ කොටස්, හිමිකම් නිකුතුවේ ලැබීම් 1,038,765,000 - සාමානෘ කොටස්, හිමිකම් නිකුතුවේ පිරිවැය		- (1,876,867)	1,038,765,000 (1,876,867)	TO THE SHAREHOLDERS OF VALLIBEL FINANCE PLC			
ස්කන්ධ හිමියන්ට ලාභාංශ හිමිකම් නොපෑ ලාභාංශ ගැලපීම්		95,598	95,598	Report on the Audit of the Financial Statements Opinion We have audited the financial statements of Valiibel Finance PLC ("the Company"), which comprise the statement of	inancial position as at 31st March 2020, and t	he statement of profit or loss and other comprehe	ensive income, statement
වෘවස්ථාපිත අරමුදලට මාරු කිරීම් - 225,745,694 මුළු දායකන්වයන් සහ බෙදා හැරීම් 1,038,765,000 225,745,694		(225,745,694) (227,526,963)	1,036,983,731	of changes in equity and statement of cash flows for the year then ended, and notes to the financial statements, incli In our opinion, the accompanying financial statements give a true and fair view of the financial position of the Compa Sri Lanka Accounting Standards.			ended in accordance with
2019 මාර්තු 31 දිනට ශේෂය 1,325,918,000 957,881,867			5,470,953,189	Basis for Opinion We conducted our audit in accordance with Sri Lanka Auditing Standards (SLAUSs). Our responsibilities under those report. We are independent of the Company in accordance with the Code of Ethics issued by CA Sri Lanka (Code of Eth evidence we have obtained is sufficient and appropriate to provide a basis for our opinion.	standards are further described in the Auditor ics) and we have fulfilled our other ethical respo	's Responsibilities for the Audit of the Financial S onsibilities in accordance with the Code of Ethics.	tatements section of our We believe that the audit
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම වර්ෂය සඳහා ලාභය		1,253,410,112	1,253,410,112	Key Audit Matters Key audit matters are those matters that, in our professional judgment, were of most significance in our audit of th statements as a whole, and in forming our opinion thereon, and we do not provide a separate opinion on these matte	e financial statements of the current period. 1 rs.	These matters were addressed in the context of	our audit of the financial
අනෙකුත් විස්තීරණ ආදායම්, බදු පසු අලෙවිය සඳහා ඇති <mark>මු</mark> ලස වත්කම් නැවත				1. Impairment allowance for loans and receivables, lease and hire purchase receivables Refer notes 16, 28 and 29 to the financial statements and the accounting policies notes 2.12.3, 5.1.3.3.1 and 5.1.9			
ගණනය කල පසු ශුද්ධ ලාභ/ (අලාභ) විශුාම පුතිලාභ සැලසුම මත ශුද්ධ ආයුඝණකීය		-	-	Risk Description As at 31st March 2020 79.96% of its total assets of the Company consisted of Ioan and receivables, lease and hire purchase receivables totaling to Rs 41.1 Bn, net of impairment allowance of Rs. 1.7 Bn.	Our Response: Our audit procedures included:		
ලාභ/(අලාභ) වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම		(11,338,131) 1,242,071,981	(11,338,131) 1,242,071,981	The determination of impairment allowances using the expected credit loss model is subject to a number of key parameters and assumptions , including the identification of loss stages, estimates of probability of default, pace- given default, macroeconomic forecasts, exposures at default and discount rate, adjustments for forward looking	 Assessing how management had asse that it was appropriately considered in t Management's assessment of the like 	nt within the impairment models against the requested the impact of COVID-19 within the ECL more he measurement of ECLs at reporting date. In parelihood of a severe economic downturn caused	del to assess whether ticular, we challenged I by COVID-19 at the
සමාගමේ අයිතිකරුවන් සමග ගණුදෙනු	-	_,, 011 ,001	_,,	Information and other adjustment factors. In particular, the determination of the loss allowances is heavily dependent on the external macro environment and the Companies internal credit risk management strategy. Management judgment is involved in the selection of those parameters and the application of assumptions. Loan and receivable, lease and hire purchase impairment remains one of the most significant judgments made by	reporting date with reference to the read date; • Challenging the key assumptions in	sonable and supportable information available to the ECL models, including staging PD and LGI	o management at that D and evaluating the
දායකත්වයන් සහ බෙදා හැරීම් ස්කන්ධ හිමියන්ට ලාභාංශ				Loan and receivable, lease and nire purchase impairment remains one or the most significant judgments made by management particularly in light of the uncertain economic outlook in Sri Lanka as at the reporting date due to the potential impact of the COVID-19 outbreak. We have identified the impairment of loans and receivables, lease and hire purchase receivables as a key audit matter because of its significance to the financial statements with the application of isanificant judgments and matter because of the significance to the financial statements with the application of isanificant judgments and provide the significance to the financial statements with the application of isanificant budgments and provide the significance to the financial statements with the application of isanificant budgments and provide the significance to the interval of the significant budgments and provide the significance to the financial statements with the application of isanificant budgments and provide the significance to the financial statements with the application of isanificant budgments and provide the significance to the financial statements with the application of isanificant budgments and provide the significance to the financial statements with the application of isanificant budgments and provide the significance to the financial statements are significant budgments and provide the significant budgment and the significant budgment and provide the sintervalue budgment and provide the si	reasonableness of Management's ke management specialist: • Testing the accuracy and completeness and ECL models and assessment of e	by judgments and estimates with the assistant s of the data inputs by testing reconciliations bet conomic information used within, and weighting	nce of financial risk ween source systems
පළමු සහ අවසාන ලාභාංශ 2018/19 හිමිකම් නොපෑ ලාභාංශ ගැලපීම්		(235,453,400) 440,076	(235,453,400) 440,076	inater decaded or to significance to the imarical satements with the approace or to significance purprises and estimates which are subject to estimation uncertainty and management bias.	· Comparing the economic factors used	the key assumptions used in the models, such as d in the models to market information to asses	
වෘවස්ථාපිත අරමුදලට මාරු කිරීම් - 250,682,022 ස්කන්ධ හිමියන් සමග මුළු ගණුදෙනු - 250,682,022		(250,682,022) (485,695,346)	(235,013,324)		aligned with the market and economic • Assessing the completeness, accuracy impairment of loans and advance to cu	and relevance of disclosures in the financial sta	tements in relation to
2020 මාර්තු 31 දිනට ශේෂය 1,325,918,000 1,208,563,889	127,146,380 7,500,000	X / / / /	6,478,011,846	2 Management assessment of Material uncertainty relating impact of COVID-19 Refer Note 55 to the Financial Statements.			
තෝරාගත් කාර්ය සාධක දර්ශක (නියාමන වාර්ථාකරණය අනුව)		0000	0010	Risk Description The financial statements have been prepared on a going concern basis. In adopting the going concern basis of renearation of the financial statements, the directors have reviewed the Company's each flow molections for the	Our Response: Our audit procedures included,		
මාර්තු 31 වන දිනට		2020	2019	preparation of the financial statements, the directors have reviewed the Company's cash flow projections for the next 12 months, prepared by the management. The cash flow projections were based on management's assumptions and estimation of future cash inflows and outflows, taking into consideration the potential impact of COVID-19 global pandemic.	challenging the underlying data and ke for future actions in relation to the goin	of the Company's ability to continue as a goir y assumptions used to make the assessment, an ag concern assessment ojections covering the period of not less than two	d evaluated the plans
නියාමන පුාග්ධන පුමාණාත්මතාවය මුලික පුාග්ධනය (ස්ථර 1 පුාග්ධනය), රු.දහස්		6,323,705	5,314,411	Note 55 to the financial statements, described the impact of COVID-19 outbreak to the current year financial statements and possible effects to the Company's future prospects, performance and cash flows. Further, the management considered it appropriate to adopt the going concern basis of accounting in preparing them and their identification of any material uncertainties to the Company's ability to continue to do so over a period of at least when weather forms the date of approximate to able flows and the financial forms and the contract the continue to do so over a period of at least when weather forms the date of approximate to the formation attements?	 reporting date and challenging these k Evaluating the sensitivity of the project reasonably plausible changes to the keep 	ey assumptions used in preparing the projections and liquidity positions by considering downside so assumptions and whether there were any indic	enarios together with
මුළු පුාග්ධන පදනම, රු.දහස් මුලික පුාග්ධන අනුපාතය අවධානම මත බර තැබු වත්කම් වල පුතිශතයන් (අවම 6	5.5%)	6,912,812 11.93%	6,020,999 11.13%	twelve months from the date of approval of the financial statements. We identified the management assessment of the potential impact of COVID 19 event and related disclosures as a key audit matter because the cash flow projections referred to above involves consideration of future events and circumstances which are inherently uncertain, and effect of those uncertainties may significantly impact the	or similar terms and assessing the imp	Is. The Company's long- term borrowings to identify an elication of these on the Company's liquidity. If in the financial statements in relation to the gradient of the gra	
මුළු පාග්ධන අනුපාතය අවධානම මත බර තැබූ වත්කම් වල පුතිශතයන් (අවම 10. පුාග්ධන අරමුදල් තැන්පතු වගකීම් වල පුතිශතයක් ලෙස (අවම 10%)		13.04% 21.69%	12.61% 21.76%	resulting accounting estimates.	 Assessing the adequacy of disclosures accounting with reference to the requir the COVID-19 outbreak. 	s in the financial statements in relation to the ge rements of the prevailing accounting standards ar	nd potential impact of
වත්කම් වල ගුණාත්මකතාවය (ණයකළඹේ ගුණාත්මකතාවය) දළ අබ්ය ණය පහසුකම්, රු.දහස්		2,147,289	1,212,159	Other Information Management is responsible for the other information. The other information comprises the information included in the annual r Our opinion on the financial statements does not cover the other information and we do not express any form of assurance con	clusion thereon.		
දළ අඛුය නය පහසුකම් අනුපාතය, % ශුද්ධ අඛුය ණය පහසුකම් අනුපාතය, %		2,147,289 5.01% 1.51%	3.02% 0.60%	In connection with our audit of the financial statements, our responsibility is to read the other information and in doing so, cons otherwise appears to be materially misstated. If, based on the work we have performed, we conclude that there is a material m Responsibilities of Management and Those Charged with Governance for the Financial Statement	sstatement of this other information, we are require	ed to report that fact. We have nothing to report in thi	s regard.
ලානදායීතාවය (%)				Management is responsible for the preparation of financial statements that give a true and fair view in accordance with Sri Lank statements that are free from material misstatement, whether due to fraud or error. In preparing the financial statements, management is responsible for assessing the Company's ability to continue as a going con either intends to liquidate the Company or to esse operations, or thes no realistic atlemative but to do so.			
පොලී ආන්තිකය වත්කම් මත පුතිලාභ (බදු පෙර) ඒකන්ටය ඔක පතිලාභ (බදු පෙර)		9.10% 3.76%	8.51% 4.06%	Those charged with governance are responsible for overseeing the Company's financial reporting process. Auditor's Responsibilities for the Audit of the Financial Statements			
ස්කන්ධය මත පුතිලාභ (බදු පසු) නියාමන දුවශීලතාවය (රු.දහස්)		20.98%	25.73%	Our objectives are to obtain reasonable assurance about whether the financial statements as a whole are free from material mi level of assurance, but is not a guarantee that an audit conducted in accordance with SLAuSs will always detect a material mis they could reasonably be expected to influence the economic decisions of users taken on the basis of these financial statement As part of an audit in accordance with SLAUSs, we exercise professional judgment and maintain professional skepticism throug	tatement when it exists. Misstatements can arise fits.	sue an auditor's report that includes our opinion. Rea rom fraud or error and are considered material if, indi	sonable assurance is a high vidually or in the aggregate,
අවශා අවම දුවශීල වත්කම් * පවතින දුවශීල වත්කම්		1,814,577 5,771,368	2,733,438 4,169,421	As part of an audit in accordance with 3-JuGs, we exercise professional judgment and maintain professional selepticies mitigate learning of the sense of the sense for our ophion. The risk of not detecting a material misstatement resulting from fraud is higher than for one resulting from Obtain an understanding of internal control relevant to the audit in order to design audit procedures that are appropriate	nd perform audit procedures responsive to those ris n error, as fraud may involve collusion, forgery, inter	ntional omissions, misrepresentations, or the override	e of internal control.
අවශා අවම රාජන සුරැකුම්පත් * පවතින රාජන සුරැකුම්පත්		1,319,847 2,178,021	1,573,335 2,006,156	 Evaluate the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates and related d Conclude on the appropriateness of management's use of the going concern basis of accounting and, based on the ac Company's ability to continue as a going concern. If we conclude that a matterial nucertainly exists, we are required to the are	isclosures made by management. dit evidence obtained, whether a material uncertai raw attention in our auditor's report to the related of	inty exists related to events or conditions that may c disclosures in the financial statements or, if such dis	ast significant doubt on the
* ශී ලංකා මත බැංකුව විසින් 2020 මාර්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලද මූලඝ වහපාර පනතේ 2020 අංක 2 දරන දුවශීල වත්කම් සංශෝධන කිරීමේ නියාමනයන් අනුව ගණනය කර ඇත.			, .,=-•	modify our opinion. Our conclusions are based on the audit evidence obtained up to the date of our audito's report. How • Evaluate the overall presentation, structure and content of the financial statements, including the disclosures, and wheth We communicate with those charged with governance regarding, among other matters, the planned scope and timing of the Au-	ever, future events or conditions may cause the Cor er the financial statements represent the underlyin dit and significant audit findings, including any sign	mpany to cease to continue as a going concern. g transactions and events in a manner that achieves ificant deficiencies in internal control that we identify	fair presentation. during our audit.
නාමමාතික තොරතුරු		070	923	We also provide those charged with governance with a statement that we have compiled with ethical requirements in accords reasonably be thought to beer on our independence, and where applicable, related safeguards. From the matters communicated with those charged with governance, we determine those matters that were of most significant and the matters communicated with those charged with governance.	ance with the Code of Ethics regarding independen	ce, and to communicate with them all relationships	and other matters that may
සේවක සංඛනව ශාඛා සංඛනව සේවා මටයස්ථාන සංඛනව		979 33 8	32	in our auditor's report unless law or Regulation precludes public disclosure about the matter or when, in extremely rare circums reasonably be expected to ouveling the public interest benefits of such communication. Report on Other Legal and Regulatory Requirements	ances, we determine that a matter should not be or	ommunicated in our report because the adverse cons	equences of doing so would
සේවා මධ්නස්ථාන සංඛනාව Gradit Dating - DDB Stable Outlask, 1004 Longe	Decide the	8	8	As required by section 163 (2) of the Companies Act No. 07 of 2007, we have obtained all the information and explanations the CA Sri Lanka membership number of the engagement partner responsible for signing this independent auditor's report is 2618		our examination, proper accounting records ha	ve veen kept by the Company.
Credit Rating : BBB Stable Outlook : ICRA Lanka	Brand Rating : BBB :	Brand Finance		Vanna		PVS Passes BOA	
🔿 වැලිබල් ගි	KPMG, a Gi Lankan partvership and a member firm of the KPMG, a Gi Lankan partvership and a member firm	M.R. Mihular, FCA T.J.S. Rajakarier, FCA Ms. S.M.B. Jayasekara, ACA G.A.U. Kasunerathar FCA R.H. Rajan, FCA	P.Y.S. Perece FCA C.P. Jayellate FC W.W.J.C. Perece FCA Ms. S. Joogeh FC/ W.K.D.C. AbsynathaneFCA S.T.D.L. Perem FC R.M.D.B. Rajapetise FCA Ms. B.K.D.T.N. Ro M.N.M. Sheneel ACA Ms. C.T.K.N. Perec	A An Ango FCA			
අංක 310, ගාලු පාර, කොළඹ 03. ටෙලි: 2 370 990 www.vallibelfinance.com 👔 💟 🛅 🖪 🞯				CHARTERED ACCOUNTANTS of the KPARG network of Independent memoior times Colombo, Sri Lanka 2nd June 2020	A.M.R.P. Alehakoon ACA	AUKO, LLB, Altomey-el-Law, H.S. Goonowarden	



∎ලීසිං

■ස්ථාවර තැන්පතු

∎ ඔටෝ ඩුාෆ්ට්

∎වාහන ණය

∎රන් ණය

■ දේපළ ණය